



© Government of Sri Lanka

ශ්‍රී ලංකා රුජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගයෝගී පත්‍රය

අනි තිශේෂ

දින 1/6 — 1978 ජූනි මධ්‍ය 07 ටැයි මුහුද්‍ය ජාතිය — 1978.06.07

(ආණ්ඩුව බලය පට ප්‍රසාද පත්‍රය)

I වැනි කොටස: (1) වැනි ජෙදුයි — සාමාන්‍ය

ආණ්ඩුවේ නිවේදන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව ව්‍යවස්ථාව

24 වන ව්‍යවස්ථාව (1) වන අනුව්‍යවස්ථාව යටෙන් එකිනෙක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව ව්‍යවස්ථාව (1) වන අනුව්‍යවස්ථාව දැඟුරු අනුව්‍යවස්ථාව (4) උපදෙස් මා පෙනා ඇටි ආයි බලනල ප්‍රකාර අධිකරණ අමාත්‍ය, බහාපතිපිළිලුදී විවිධ දේවනායා වන මෙ, අමාත්‍ය මණ්ඩලය එකත්වය ආයිව ත්‍රිය තර්මින්, මෙය උපදේශකයෙකු දැක්වන එක් එක් එක් අධිකරණයේ වාර්තා රුපා හා මා ගැන පුදු පෙනා යා එ එක් එක් අධිකරණයේ තුළ තුළ ගැන නායුවෙන් ද පැවැත්‍රිය පුදු බිවට මෙයින් එකිනා පරි.

ඝ්‍යෙ. බහිලුව්. දේවනායාගම,
අධිකරණ අමාත්‍ය.

1978 ජූනි පැරණිමිර මස 7 වන දින,
කොළඹ දි ය

උපදේශකය

ශ්‍රී දඹුලුදී, අමාත්‍යාර යා ව්‍යුත්‍යාව දිය අධිකරණ
ශ්‍රී දඹුලුදී, අමාත්‍යාර යා ව්‍යුත්‍යාව මෙයෙන් අධිකරණ

9-365/1

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව ව්‍යවස්ථාව

24 වන ව්‍යවස්ථාව (4) වන අනුව්‍යවස්ථාව යටෙන් එකිනෙක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව ව්‍යවස්ථාව (4) වන අනුව්‍යවස්ථාව මා, පෙනා ඇටි ආයි බලනල ප්‍රකාර අමාත්‍ය, බහාපතිපිළිලුදී විවිධ දේවනායා වන මෙ, අමාත්‍ය මණ්ඩලය එකත්වය ආයිව ත්‍රිය තර්මින්, ශ්‍රී ලංකාව මූල්‍ය උපදේශකයෙකු පියුදු නායු වාර්තාව යෙයි තුළ තුළ ගැන නායුවෙන් ද පැවැත්‍රිය පුදු බිවට මෙයින් එකිනා පරි.

ඝ්‍යෙ. බහිලුව්. දේවනායාගම,
අධිකරණ අමාත්‍ය.

1978 ජූනි පැරණිමිර මස 7 වන දින,
කොළඹ දි ය.

9-365/2

ශ්‍රී ලංකා ජ්‍රාතාතාත්‍රික සමාජවාදී ජනරජය ගැස්ට්‍රේ මුද්‍රා

අනි මෙගෙඹ

The Gazette of the Democratic Socialist Republic of Sri Lanka

EXTRAORDINARY

අංක 1/6 — 1978 අද්‍යාල මධ්‍ය 07 වැනි බ්‍රහ්ම තිරිපිටිය — 1978.09.07
No. 1/6 — THURSDAY, SEPTEMBER 07, 1978

(Published by Authority)

PART I: SECTION (I)—GENERAL

Government Notifications

THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

Direction under Article 24 (1)

BY virtue of the powers vested in me by Clause (a) of the proviso to paragraph (1) of Article 24 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, I, Kanapathipillai William Devanayagam, Minister of Justice, acting with the concurrence of the Cabinet of Ministers, do hereby direct that the records of each Court specified in the Schedule hereto shall also be maintained in the Official Language and that proceedings of each such Court shall also be conducted in the Official Language.

K. W. DEVANAYAGAM,
Minister of Justice.

Colombo, 7th September, 1978.

SCHEDULE

District Courts of Trincomalee, Amparai and Vavuniya.

Magistrates' Courts of Trincomalee, Amparai and Vavuniya.

9—365/1

THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

Direction under Article 24 (4)

BY virtue of the powers vested in me by paragraph (4) of Article 24 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, I, Kanapathipillai William Devanayagam, Minister of Justice, acting with the concurrence of the Cabinet of Ministers, do by this direction permit the use of the English Language for all purposes, in or in relation to the records and proceedings in all courts throughout Sri Lanka.

K. W. DEVANAYAGAM,
Minister of Justice.

Colombo, 7th September, 1978.

9—365/2